



නම

ಕಾಲ್ಯ ಪೈ ದೇಕಟಿ

- සැලකිය යුතුයි:- I කොටස
ප්‍රශ්න සියල්ලටම පිළිතරු සපයන්න.

- නිවැරදි පිළිතුර තොරා යටින් ඉරක් අධින්න.

- (01) සෞඛ්‍යවත් ජීවිතයක් යනුවෙන් හඳුන්වන්නේ,

 - කායික, මානසික හා අධ්‍යාත්මික යහපැවැත්ම සි.
 - ලේඛරෝග හා දුබලතාවයන්ගෙන් වැළකී සිටීම සි.
 - කායික, මානසික, සංමාර්ශය හා අධ්‍යාත්මික යහපැවැත්ම සි.

- (02) ගැරිර සේකන්දර දුර්ගකයට අනුව නිසි බර දැක්වීම සඳහා ප්‍රස්තාරයේ තොදා ඇති වර්ණය කුමක් ද?

 - I. තැංකිලි පාට
 - ii. ලාදම් පාට
 - iii. කොළ පාට

- (03) ජලය, සහීපාරක්ෂාව හා ස්වස්ථිතාව පිළිබඳ සංකල්පය කුමන තමකින් හඳුන්වයිද ද? i. SMART ii. PRICES iii. WASH

- (04) අධ්‍යාත්මික යහපැවැත්ම සහිත පුද්ගලයෙකු තුළ දැකිය හැකි ලක්ෂණයක් වන්නේ කුමක් ද?
i. අන් අයට ගරු කිරීම
ii. සාරධරම අනුව ජ්වත්වීම
iii. එලදායී සන්නිවේදනය

- (05) නිවැරදි ඇවේදීමක දී පාදයේ කුමන කොටස පළමුව හොලව ස්ථරීය කරයි ද?
 i. පාද කොට්ඨාව
 ii. පා ඇගිලි
 iii. විලුණ

- පහත සඳහන් වාක්‍ය තරි නම් (✓) ලකුණ ද, වැරදි නම් (✗) ලකුණ ද වරහන් තුළ යොදුන්න.

- (06) நிலைக்கு ஒரெய்வி ஹாலிக்யூன் அதாவது அவ்வளவு வீ.

- (07) බාහිර පෙනුමෙන් සෞඛ්‍යවත් බව තීරණය කළ නොහැකි ය. ()

- (08) රස්සේමක හෝ දේශනයක ගිහි වේලාවක් සිටින විට සිරුවෙන් සිටිය යතු ය. ()

- (09) கூறுதலில் தான் விவரம் வாய்ப்பு கிடைக்கிறது.

- (10) ආච්‍රිත වන කාලීන ගහඛවාචික්මේ තෙක්ෂණයෙහි ()

- සාමාන්‍ය නිශ්චල ප්‍රංශවල තිස්සෙනු කට ගැඹුණුව තිබූතුර විරහම් තුළුන් තිබෙනු යි

- (කායික යහපැවැත්ම / සමාජීය යහපැවැත්ම / එකතුන වාචි වී කරන / තම පවතේ)

- (11) පොදුගලික පිරිසිදුකම රක ගැනීම ලෙස හඳුන්වා

- (12) සඳහා නිසි විවේකය හා නින්ද ඉතා වැදගත් වේ.

- (13) අන් මත ඉවසීම සඳහා අනුගමනය කළ යුතු යහ පුරුදු

- (14) සෞඛ්‍ය ප්‍රවර්ධනය යනු සෞඛ්‍ය තත්ත්වය නංවාලීමයි.

- (15) ඉණ මිමිම 0.5 ට වැඩි නම් ක්‍රියාකාරකම් සීමා කළ යුතුය.

- A කොටසට ගැලපෙන පිළිතුර B කොටසෙන් තෝරා යා කරන්න.

A	B
(16) සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම්වල නිරත වීමෙන් දියුණු වේ.	සුළු ක්‍රිඩා
(17) ගාරීරික යෝග්‍යතා සාධකයකි.	සමබරතාවය.
(18) නිවැරදි ඉරියව් පවත්වා ගැනීමේ දිවැදගත් වේ.	මානසික සෞඛ්‍යය
(19) අපද්‍රව්‍ය පිළිස්සීම මගින් සිදුවන හානියකි.	වේගය
(20) අවශ්‍ය පරිදි නීතිරිති වෙනස් කළ හැකිය.	වාතය දුෂ්‍යණය වීම

(ලකුණු 2 බැඟින් මූල්‍ය ලකුණු 40 යි)


II කොටස

- පළමු ප්‍රශ්නය ඇතුළත තවත් ප්‍රශ්න 4 කට පිළිතුරු සපයන්න.

(01)"අප පාසලේ සිසුන් නිතර ක්‍රියාකාරීයිය. එසේම නිවැරදි ඉරියව් පවත්වා ගන්නවා. එය නිරෝගී පුරවැසියන් රටට දායාද කිරීමට පහසු මගක්". විදුහල්පතිතුමා මෙසේ ප්‍රකාශ කළේ උදෑසන රස්වීම අවසානයේ පැවති ගරීර සුවතා වැඩසටහන නැරඹීමෙන් පසුවය.

- කායික යහපැවැත්ම දියුණු කර ගැනීම සඳහා උදෑසන සියලු සිසුන්ගේ සහභාගිත්වයෙන් සිදු කරන ක්‍රියාකාරකම කුමක් ද? (ල. 02)
- විදුහල්පතිතුමා රස්වීම අමතන විට සිසුන් සිටිය යුතු නිවැරදි ඉරියව්ව කුමක් ද? (ල. 02)
- කායික යහපැවැත්ම මැනීය හැකි දරුකෙයක් ලියන්න. (ල. 02)
- සිරුරේ නිරෝගිතාවය සඳහා අඩුවෙන් ගත යුතු ආහාර වර්ගයක් සඳහන් කරන්න. (ල. 02)
- පාඨම් කර වෙහෙස තු විට ඔබට කළ හැකි ක්‍රියාකාරකමක් ලියන්න. (ල. 02)
- උදෑසන රස්වීමේ දී ත්‍යාගයක් ඔබට ලැබුණ විට සිත තුළ ඇතිවන හැඟීම ලියන්න. (ල. 02)
- මිලේ යහපත බලාපාරෝන්තු වන පුද්ගලයින් දෙමෙනෙන් නම් කරන්න. (ල. 02)
- .මෙහින් අවම වශයෙන් කොපමෙන් කාලයක් එළිමහන් ක්‍රියාකාරකම්වල නිරතවිය යුතු ද? (ල. 02)
- පානය කිරීමට සුදුසු වන ලෙස ජලය පිරිසිදු කරගත හැකි ආකාරයක් සඳහන් කරන්න. (ල. 02)
- සෞඛ්‍ය පිළිබඳව කටයුතු කරන ප්‍රධාන ජ්‍යාත්‍යන්තර සංවිධානය කුමක් ද? (ල. 02)

(02) නිවැරදි ගාරීරික මිනුම් ලබා ගැනීමෙන් අප නිසි පෝෂණ තත්වයෙන් යුතුක්ත යැයි තීරණය කළ හැකිය.



- විළුණ
- බත් කොණේව
- නිෂ්දය (තට්ටම) ප්‍රදේශය
- පිට මැද
- හිස පිටුපස

- ඉහත රුපයෙන් කුමන ගාරීරික මිනුමක් ලබා ගනී ද? (ල. 02)
- රුප සටහනේ සඳහන් මිනුම ලබා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු 02 ක් සඳහන් කරන්න. (ල. 04)
- බර මැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු 02 ක් ලියන්න. (ල. 04)

(03) පුරණ සෞඛ්‍යයෙන් යුත් දිප්පයෙකු වීම සඳහා මතෝ සමාජයේය යහපැවැත්ම ද අත්‍යාවශ්‍ය සාධකයකි.

- i. සමාජයේය යහපැවැත්ම සඳහා අනුගමනය කළ යුතු යහපැවැත්ම 02 ක් ලියන්න. (ල. 02)
- ii. සිතේ සන්ස්ක්‍රිත බව ඇති කර ගැනීමට කළහැකි ක්‍රියාකාරකම් 02 ක් සඳහන් කරන්න. (ල. 04)
- iii. පහත සඳහන් පුද්ගල ගුණාංග මානසික සහ සමාජීය යහපැවැත්මට අදාළව වෙන් කර ලියන්න.

නමුදිලි බව / නිවැරදි තීරණ ගැනීම / සතුවින් සිටීම / නීති ගැක බව (ල. 04)

මානසික යහපැවැත්ම	සමාජීය යහපැවැත්ම
.....
.....

(04) නිවැරදි ඉරියව් සිරුරේ නීරෝගීතාවය ආරක්ෂා කර ගැනීමට උපකාරී වේ.

- i. එදිනෙදා ජ්‍යෙෂ්ඨ දී අප විසින් පවත්වාගනු ලබන ඉරියව් 02 ක් ලියන්න. (ල. 02)
- ii. බරක් එසවීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු 02 ක් සඳහන් කරන්න. (ල. 04)
- iii. වැරදි ඉරියව් නිසා ඇතිවිය හැකි භානිකර තත්ත්වයන් 02 ක් සඳහන් කරන්න. (ල. 04)

(05) සෞඛ්‍යවත් ජීවිතයක් ගත කිරීමට නිවැරදි ඉරියව් හා පොදුගලික ස්වස්ථාව ඉතා වැදගත් ය.

- i. ඔබගේ බාහිර පෙනුම කෙරෙහි බලපාන සාධකයක් සඳහන් කරන්න. (ල. 02)
- ii. පන්ති කාමර හා පාසල් පරිසරය සිරිසිදු කර ගැනීමෙන් ඔබට ලැබෙන ප්‍රයෝගන 02 ක් ලියන්න (ල. 04)
- iii. පහත දැක්වෙන සිරුරේ කොටස් සෞඛ්‍යවත්ව පවත්වා ගැනීමට ඔබ අනුගමනය කරන ක්‍රියා පිළිවෙත බැහින් ලියන්න.
 - හිස -
 - නියපොතු -
 - සම -
 - දත් -

(ල. 04)

(06) විවේක කාලයේදී විනෝදය සඳහා කරන ක්‍රිඩාවක් ලෙසද සූළ ක්‍රිඩා හැඳින්විය හැකිය.

- i. සූළ ක්‍රිඩා මගින් දියුණු කර ගත හැකි වාලක හැකියාවන් 02 ක් සඳහන් කරන්න. (ල. 02)
- ii. උපකරණ සහිතව සිදු කළ හැකි සූළ ක්‍රිඩා 02 ක් ලියන්න. (ල. 04)
- iii. ඔබට යහළවන් සමග කළ හැකි සූළ ක්‍රිඩා 02 ක් නම් කරන්න. (ල. 04)

(07) නිවාසාන්තර ක්‍රිඩා උලෙල සිස්සන්ගේ සතුට වැඩි කරන ක්‍රිඩා ක්‍රියාකාරකම් රසකින් සමන්විත උත්සවයකි.

- I. ක්‍රිඩා උත්සවයකදී සිස්සන් සිරුවෙන් සිටින අවස්ථා 02 ක් සඳහන් කරන්න. (ල. 02)
- ii. ක්‍රිඩා ක්‍රියාකාරකම් වර්ග කිහිපයකි. ඉන් 02 ක් සඳහන් කරන්න. (ල. 04)
- iii. ක්‍රිඩා ක්‍රියාකාරකම්වල නිරත වීමෙන් ඔබට ලබාගත හැකි ප්‍රයෝගන 02 ක් සඳහන් කරන්න. (ල. 04)

පළමුවාර පරීක්ෂණය 2019
6 ක්‍රේණිය - සෞඛ්‍ය හා ගාරීරික අධ්‍යාපනය - පිළිතුරු පත්‍රය

I කොටස

- | | | | | | | |
|-----------------------|----------------------------|-------------------------|-----------------------|----------------------|--------|-----------------|
| (01) iii | (02) iii | (03) iii | (04) ii | (05) iii | (06) ✓ | (07) ✓ |
| (08) x | (09) ✓ | (10) x | (11) ස්වස්ථාව | (12) කායික යහපැවැත්ම | | |
| (13) සමාජයේ යහපැවැත්ම | (14) තම පවුලේ සහ ප්‍රජාවගේ | (15) එක තැන වාචි වේ කරන | | | | |
| (16) මානසික සෞඛ්‍යය | (17) වේගය | (18) සම්බරතාවය | (19) වාතය දුෂ්ණය වීම. | | | |
| (20) සුළු ක්‍රිඩාවල | | | | | | (ලකුණු 2x20=40) |

II කොටස

- (01) i. ගරීර සුවතා වැඩසටහන
 ii. සිත්සේ සීවීම
 iii. ගරීර ස්කන්ද දැරුකාය / නිසි ඉණ මිමිම
 iv. කංතීම ආහාර පාන, අධික තෙල් සහිත ආහාර, අධික කුණු, අධික සීනි, අධික මිරිස් සහිත ආහාර
 v. විනෝද ක්‍රිඩාවල නිරත වීම, සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම, එම්මහන් ක්‍රියාකාරකම වැනි දේ සරලව ලියා ඇත්තම් ලකුණු ලබා දෙන්න (මෙස නිරවුල් කර ගත හැකි ක්‍රියාකාරකම්)
 vi. සතුට, ආත්ම අහිමානය, සාම්බලර බව, ප්‍රිතිය
 vii. මිතුරන්, දෙමාපියන්, සහෝදර සහෝදරයන්, ගුරුවරුන්, ඇාතීන්, පූජ්‍ය පක්ෂය
 viii.(පැය 01 ක් පමණ) විනාඩි 30-60 ත් අතර
 ix. උණු කර පෙරා තිවා ගැනීම, පෙරනයක් (හිල්ටරයක්) හාවිතා කර පෙරා ගැනීම
 x. ලෝක සෞඛ්‍යය සංවිධානය (WHO) (ලකුණු 2x20=40)

- (02)i. උස (ල. 2)
 ii. පාවහන් ඉවත් කිරීම, හිස් වැසුම් ඉවත් කිරීම, හිසේ උස් මට්ටමට ලංකර බැඳ ඇති කොළඹ මෝස්තර ඉවත් කිරීම, බිත්තියේ එල්ලා ඇති මිනුම් පැයට පිටුපා සිට ගැනීමට සැලැස්වූ විට සිරස් බිත්තියේ විශ්‍රාශ, බත් කෙන්ඩ්, නිෂ්දය, පිට මැද, නිස පිටුපාස ස්පර්ශ වන ලෙස සිට ගැනීම. (ල. 4)
 iii. පාවහන් ඉවත් කිරීම / සභාල්ල ඇශ්‍රුම් සැරසි සිලීම / සාක්ෂුවල ඇති සියලු දේ ඉවත් කිරීම / පාසල් තිල ඇශ්‍රුමට උඩින් ඇති ඇශ්‍රුම් (ජැකට්) ආදි ඉවත් කිරීම.
 යොදාගන්නා උපකරණය තරාදියක් නම්,
 තරාදියේ පාදාංකය බිංදුව ලෙස සටහන් වී ඇත්දැයී බැලීම./ සිරුර කිසිවක් සමග ස්පර්ශ නොවී තිබිය යුතු අතර නිස කෙලින් ඉදිරිය බලා තිබිය යුතුය./ අත් ලිහිල්ව තබා ගැනීම. (ල. 4)

- (03) i. කොළඹයක් ලෙස වැඩ කිරීම./ අන්මත ඉවසීම./ නම්‍යයිලීබව./ අන් අයට ගරු කිරීම./ පුද්ගල විවිධත්වය අවබෝධ කර ගැනීම අදි නිවැරදි පිළිතුරකට ලකුණු ලබා දෙන්න. (ල. 2)
 ii. හාවනා කිරීම/ යෝග ව්‍යායාමවල නිරතවීම/ ක්‍රිඩා කිරීම... (ල. 4)

මානසික යහපැවැත්ම	සමාජීය යහපැවැත්ම
නිවැරදි තීරණ ගැනීම සතුටින් සිටීම	නීතිගරුක බව නම්‍යයිලීබව

(ල. 4)

- (04) i. සිට ගැනීම, ඉදෑගැනීම, වැතිරීම, ඇවිදීම, දිවීම, බරක් එස්වීම, යමක් තල්ල කිරීම, පැනීම, විසිකිරීම (ල. 2)
 ii. තමාගේ හා අන්අයගේ ආරක්ෂාව./ ගරීරය ඉදිරියට නැඹුරු නොකර කද සාපුරුව තබා ගැනීම./ බරක් එස්වීමේදී භා පහලට ගැනීමේදී එම බර ගරීරයට ලංව තිබීම.
 iii. පේඩි අස්ථී හා සන්ධිවල ආබාධ ඇතිවීම./ ලමා වියේදී වැරදි ඉරියට හාවිතයෙන් පසුකාලීනව ආබාධවලට ලක්වීම./ වැරදි ඉරියට දිගටම හාවිතයෙන් ඒවායෙන් මිදීමට නොහැකි වීම./ ආබාධ ඇතිවීම නිසා කාර්යක්ෂම බව හා එලදායීතාවය අඩුවීම.
 (ල. 4)
 (ගැලපෙන පිළිතුරුවලට ලකුණු ලබා දෙන්න)

- (05)i. ඇශ්‍රම් පැලදුම්/ පිරිසිදුකම්/ හැසිරීම/ පිළිවෙළ/ නිවැරදි ඉරියවි/ නිරෝගීබව/ සැමවිට සිනාමුසු මූහුණින් සිංහල
(ල. 2)
- ii. කුමවත්වීම/ අලංකාරවීම/ රෝග බෝවීම අවම වීම/ මානසික සතුවක් ලැබීම/ පාසල ප්‍රියජනක ස්ථානයක් බවට පත්වීම
(ල. 4)
- iii. නිස - නිස පිරා පිළිවෙළට තබා ගැනීම./ නිස පිරිසිදු කිරීම (ස්ථානය).
නියපොතු - නිය කොටට කපා පිරිසිදුව තබා ගැනීම./ නියවෙළට හානි සිදුවන කටයුතු නොකිරීම./ නිය වර්ධනයට සුදුසු ආහාර ගැනීම
සම - සමට විෂ නොවන සබන් හා ආලේපන භාවිතය./ අධික හිරු එළියෙන් හා සිතලෙන් සම ආරක්ෂා කර ගැනීම./ සම දිනපතා පිරිසිදුව තබා ගැනීම
දත් - අවම වශයෙන් දිනපතා ද්‍රව්‍ය දෙවරක් දත්මැදිම./ දත් මැදීමට සුදුසු දත්තාලේපයක් හා බුරුසුවක් භාවිතය./ අධික ශිතල හා උණුසුම් දේ ආහාරයට නොගැනීම
(ල. 4)
- (06)i. දිවීම/ ඇල්ලීම/ රකීම/ පැනීම/ කරකැවීම/ ලුහුබැඳීම/ විසිකිරීම/ හැරීම/ මගහැරීම...
(ල. 2)
- ii. පන්දුව පරද්වමු/ ඉහිල රහැනී පැනීම/ වස පැහිම/ බවිචා පැනීම/ වලිගය කැඩීම...
(ල. 4)
- iii. වස පැහිම/ වලිගය කැඩීම/ කොටු පැනීම/ ගස් මාරුව/ පන්දුව පරද්වමු...
(ල. 4)
- (07)i. ආවාර පෙළපාලියේදී/ ජාතික ගිය හෝ පාසල් ගිය ගායනා කරන විට/ ජාතික කොඩිය සිසවන විට (ල. 2)
- ii. සුළු ක්‍රිඩා/ අනු ක්‍රිඩා/ සංවිධානාත්මක ක්‍රිඩා/ හිම ක්‍රිඩා/ ත්‍රාසජනක ක්‍රිඩා/
මලල ක්‍රිඩා / එළිමහන් ක්‍රිඩා...
(ල. 4)
- iii. ක්‍රියාකෘති වීම/ මනා පෙනුමක් ලැබීම/ ලෙඛරෝගවෙළට මරෝත්තු දීමට හැකියාව ලැබීම/ නිස ගාරීරික යෝග්‍යතාවයක් පවත්වාගෙන යාමට හැකි වීම...
(ල. 4)